



ශ්‍රී ලංකා මහ බැංකුව  
இலங்கை மத்திய வங்கி  
CENTRAL BANK OF SRI LANKA

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
දුරකථන අංක: 2477424, 2477423, 2477311  
ෆැක්ස්: 2346257, 2477739  
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk  
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

# පුවත්පත් නිවේදනය

**නිකුත් කළේ** සංනිවේදන දෙපාර්තමේන්තුව

**දිනය** 2015.06.24

## ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ පත්වීමේ සහ නව මුදල් නෝට්ටු නිකුතුවේ වලංගුභාවය

ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපතිවරයාගේ පත්වීම සහ 2015 පෙබරවාරි 04 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් නෝට්ටුවල වලංගුභාවය පිළිබඳ ඇතැම් මාධ්‍යයන්හි පළ වූ පදනම් විරහිත වෝදනා පිළිබඳ සිය ස්ථාවරය මහජනතාවට දැනුම් දීමට ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කරයි.

ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත් කිරීම නීතියට මෙන්ම නීති ක්‍රියාමාර්ගයන්ට ද අනුකූලව සිදු කරන ලද්දක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී.

මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් ලැබීමට පුද්ගලයකු නුසුදුසු විය හැකි ආකාරය මුදල් නීති පනතේ 11 වැනි වගන්තියේ පැහැදිලිව දක්වා ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති වරයාගේ පත්වීම ඒ කිසිදු නුසුදුසුකමක් යටතට නොවැටේ.

එසේ ම ශ්‍රී ලංකා මහ බැංකුවේ පළමු අධිපති වරයා වශයෙන් පත් වූ ඇමරිකානු ජාතික ජෝන් එක්ස්ටර් මහතා ගේ සිට මේ දක්වා යම් පුද්ගලයෙකු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා

වගයෙන් පත් කිරීමේ දී ඔහුගේ පුරවැසිභාවය සහ ජාතිකත්වය සැලකිල්ලට භාජනය නොකරන ලද බව මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කර සිටී.

තවද, වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ අත්සනින් යුතු මුදල් නෝට්ටුවල වලංගුභාවය පිළිබඳ පැතිරෙමින් පවතින දූෂමාන සහ ද්වේශසහගත ප්‍රචාර සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.

මුදල් නීති පනතේ 53 (2) වගන්තිය අනුව, සෑම මුදල් නෝට්ටුවකම මුදල් පිළිබඳ විෂය භාර අමාත්‍යවරයාගේ සහ මහ බැංකුවේ අධිපතිවරයාගේ අත්සන්වල පිටපත් තිබිය යුතු අතර, එම නෝට්ටුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිකුත් කරන ලද්දක් බව සඳහන් වගන්තිය තිබිය යුතු වේ. එසේ ම එම පනතේ 52 වගන්තිය ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් නිකුත් කරන ලද මුදල් නෝට්ටු ශ්‍රී ලංකාව තුළ ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වලංගු ය. මේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගරු මුදල් අමාත්‍යවරයාගේ සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාගේ අත්සන්වලින් යුතු ව නිකුත් කරන ලද 2015 පෙබරවාරි 04 දිනැති මුදල් නෝට්ටු ශ්‍රී ලංකාව තුළ ඕනෑම මුදලක් ගෙවීම සඳහා නීතිමය වලංගුභාවය දරන බවත් යටි අරමුණු ඇති පුද්ගලයන් විසින් මෙකී නෝට්ටුවල වලංගුභාවය පිළිබඳ මතු කරන පදනම් රහිත කාරණා මෙම නෝට්ටුවල වලංගුභාවය කෙරෙහි කිසිදු ආකාරයකින් බලපෑමක් ඇති නොකරන බවත් මහ බැංකුව මහජනතාව වෙත සහතික කර සිටී